


GRADE 10

# FRACTIONS

LESSON 02

FIRST TERM



SUJEEWA AMARATUNGA

NATIONAL DIPLOMA IN TEACHING (MATHS SP.)

B.ED(MATHS)MSC(EDUCATION)

## භාග

# Fractions

- පූර්ණ සංඛ්‍යාවකින් කොටසක් භාගයක් ලෙස හඳුන්වයි.
- සමපූර්ණ ප්‍රමාණය ඒකක 1 ක් ලෙස ගත්විට ඉන් කොටසක් භාගයක් ලෙස අර්ථකථනය කරයි.

උදා : මිනිසේකුගේ වැටුප ඒකක එකක් නම් අඛ්‍යාපනය සඳහා වැය කරන

කොටස  $\frac{1}{x}$  ලෙස ලිවිය හැක.

උදා : මිනිසේකු තමා සතු ඉඩමෙන් බිජිදාට ලබාදෙන කොටස  $\frac{1}{p}$  ලෙස

දැක්විය හැක.

### භාග වර්ග

- සාමාන්‍ය භාග - හරයට වඩා ලවය කුඩා වූ භාග සාමාන්‍ය භාග නම්වේ.
- එශකක භාග - මෙය සාමාන්‍ය භාගයේ විශේෂ අවස්ථාවකි. එනම් මෙහි සැම විටම ලවය 1 වේ.
- විෂම භාග - හරයට සමාන හෝ විශාල වූ ලවයක් සහිත භාග
- මිශ්‍ර සංඛ්‍යා - පූර්ණ සංඛ්‍යාවක් හා සාමාන්‍ය භාගයක් සහිත භාග

### භාග එකතු කිරීම හා අඩු කිරීම

- භාග එකතු කිරීමට හෝ අඩු කිරීමට ඒවායේ හරයන් සමාන විය යුතුය.
- එසේ නොමැති නම් කුලා භාග කුමය භාවිතයෙන් හරයන් සමාන කර ලවයන් කුලා කළ යුතුය.

- ඉන්පසු පොදු හරයක් යටතේ ලවයන් සූල් කරන්න.
- අවසාන පිළිතුර හැකිතාක් සරල කරන්න.

$$\text{Q3} : \frac{1}{5} + \frac{2}{5}$$

$$\begin{array}{r} 3 \\ \hline 5 \\ \hline \end{array}$$

$$\text{Q3} :$$

$$\frac{2}{5} + \frac{3}{10}$$

$$\begin{array}{r} 4+3 \\ \hline 10 \\ \hline \endarray$$

$$\begin{array}{r} 7 \\ \hline 10 \\ \hline \endarray$$

$$\text{Q3} : \frac{4 \times 2}{4 \times 3} + \frac{1 \times 3}{4 \times 3}$$

$$\begin{array}{r} 8+3 \\ \hline 12 \\ \hline \end{array}$$

$$\text{Q3} : \frac{4 \times 3}{4 \times 5} + \frac{3 \times 5}{4 \times 5}$$

$$\begin{array}{r} 12+15 \\ \hline 20 \\ \hline \endarray$$

$$\begin{array}{r} 11 \\ \hline 12 \\ \hline \endarray$$

$$\begin{array}{r} 27 \\ \hline 20 \\ \hline \endarray$$

$$1 \frac{7}{20}$$

$$\text{Q3} : \frac{8 \times 2}{8 \times 3} - \frac{1 \times 3}{8 \times 3}$$

$$\begin{array}{r} 16-3 \\ \hline 24 \\ \hline \end{array}$$

$$\text{Q3} : \frac{4 \times 3}{4 \times 5} + \frac{1 \times 10}{2 \times 10} - \frac{3 \times 5}{4 \times 5}$$

$$\begin{array}{r} 12+10-15 \\ \hline 20 \\ \hline \endarray$$

$$\begin{array}{r} 13 \\ \hline 24 \\ \hline \endarray$$

$$\begin{array}{r} 7 \\ \hline 20 \\ \hline \endarray$$

- මිශ්‍ර සංඛ්‍යා ඇතිවිට ඒවා විෂම හාග කර ඉන්පසු ඉහත පරිදී සූල් කළ යුතුයි.

### හාග ගුණ කිරීම

- මිශ්‍ර සංඛ්‍යා පළමුව විෂම හාග කරන්න.
- ඉත්පසු ලවයේ හා හරයේ ඇති සංඛ්‍යා හැකිතාක් සරල කරන්න.
- ඉතිරි සංඛ්‍යාවල ලවයන් ලවයෙන් ද, හරයන් හරයෙන් ද ගුණ කරන්න.
- අවසන් පිළිතුර හැකිතාක් සරල කරන්න.

$$\text{දේ} : \frac{1}{2} \times \frac{1}{3} \quad \text{දේ} : \quad \frac{3}{5} \times \frac{2}{3}$$

$$\underline{\underline{\frac{1}{6}}}$$

$$\underline{\underline{\frac{2}{5}}}$$

$$\text{දේ} : 1\frac{2}{3} \times \frac{1}{5} \quad \text{දේ} : \quad 3\frac{1}{3} \times 1\frac{1}{5}$$

$$\frac{5}{3} \times \frac{1}{5} \quad \frac{10}{3} \times \frac{6}{5}$$

$$\underline{\underline{\frac{1}{3}}} \quad \underline{\underline{\frac{4}{5}}}$$

### හාග බෙදීම

- මිශ්‍ර සංඛ්‍යා විෂම හාග කරන්න.
- බෙදීමට පසු සංඛ්‍යාවේ පරස්පරය ගෙන බෙදීම ලකුණ වෙනුවට ගුණකිරීම ලකුණ යොදන්න.
- ගුණ කිරීමේ නීති අනුගමනය කරමින් අවසන් පිළිතුර හැකිතාක් සරල කරන්න.

$$\text{Q3} : \frac{3}{5} \div \frac{1}{2}$$

$$\frac{3}{5} \div \frac{2}{1}$$

$$\frac{6}{5}$$

$$1 \frac{1}{5}$$

$$\text{Q4} : 1\frac{2}{3} \div 3\frac{1}{3}$$

$$\frac{5}{3} \div \frac{10}{3}$$

$$\frac{5}{3} \div \frac{3}{10}$$

$$\frac{1}{2}$$

සියලුම සංඛ්‍යා හා භාග සූල කිරීමේ ගණිතකරුම හාවිතා කරන අනුපිළිවෙළ

ව	-	වරහන්	Brackets	B
න්	-	න්	Of	O
බෙ	-	බෙදීම	Division	D
ගු	-	ගුණකිරීම	Multiplication	M
ඇ	-	ඇතා	Addition	A
සං	-	සංණා	Subtraction	S

$$\text{Q5} : \frac{4}{5} + \frac{2}{3} \text{ න් } \frac{1}{2}$$

$$= \frac{12+5}{15}$$

$$= \frac{17}{15}$$

$$= 1 \frac{2}{15}$$

$$\text{Q5} : \left( \frac{4}{5} + \frac{2}{3} \right) \text{ න් } \frac{1}{2}$$

$$= \frac{12+10}{15} \times \frac{1}{2}$$

$$= \frac{20}{15} \times \frac{1}{2}$$

$$= \frac{11}{15}$$

$$C\epsilon_0 : 2\frac{2}{5} \div 1\frac{1}{3} + \frac{2}{3} \times 1\frac{1}{5}$$

$$= \frac{\cancel{12}}{5} \div \frac{4}{\cancel{3}} + \frac{2}{\cancel{3}} \times \frac{6}{\cancel{5}}$$

$$= \frac{\cancel{12}}{5} \times \frac{3}{\cancel{4}} + \frac{4}{5}$$

$$= \frac{9}{5} + \frac{4}{5}$$

$$= \frac{13}{5}$$

$$= 2\frac{3}{5}$$

$$C\epsilon_0 : 1\frac{1}{2} + \frac{3}{5}$$

$$\frac{2}{3} - \frac{1}{2}$$

$$= (1\frac{1}{2} + \frac{3}{5}) \div (\frac{2}{3} - \frac{1}{2})$$

$$= (\frac{3}{2} + \frac{3}{5}) \div (\frac{4-3}{6})$$

$$= \frac{15+6}{10} \div \frac{1}{6}$$

$$= \frac{21}{10} \times \frac{6}{1}$$

$$= \frac{63}{5}$$

$$= 12\frac{3}{5}$$

## නාග ආශ්‍රිත ගැටලු

		(ඒම) හෝ පෙනු - ගණනය - ප්‍රශ්න - නාග නා දියම - 02
චා. ඩී. විංච්ජාය ප්‍රකාශන		2014 - I පූද එස් [01 ප්‍රශ්නය]
128. (a) සුළු කරන්න: $\left(6\frac{3}{8} - \frac{1}{4}\right) \times \frac{1}{7}$		
(b) කිහිපි ලෙළඹයියෙකින් දිනු මුදලින් $\frac{3}{10}$ ක් තම උගත් පාකැලේ ප්‍රස්ථකාලයටත්, ඉතිරි මුදලින් $\frac{4}{7}$ ක් තම ප්‍රංශයේ වැඩිහිටි තිවායියකාවට පරිගණක කළු ය.		
	(i) කිහිපි වැඩිහිටි තිවායිට පරිගණක කළේ දිනු මුදලින් කවර නාගයක් ඇ?	
	(ii) කිහිපි පරිගණක කළ මුළු මුදල දිනු මුදලින් කවර නාගයක් ඇ?	
	(iii) පරිගණක කළ මුළු මුදල ඉතිරි වූ මුදලට වඩා රු. 80 000ක් වැඩි නම්, ලෙළඹයියෙකින් කිහිපි දිනු මුදල කොටමනාද?	
129. පිටර 2000, කිලෝමීටරවලින් දක්වන්න.		2015 - I පූද [01 ප්‍රශ්නය]
130. ආනත්දට බඩා ප්‍රස්ථකාලයක් තිබුණි ප්‍රස්ථකාලයේ හිමුණු පොත්වලින් $\frac{1}{6}$ ක් පොත් කානත්දට පොත් 2015 - I පූද එස් [01 ප්‍රශ්නය]		
	ද $\frac{1}{4}$ ක් ගැනීන් පොත් ද විය. ආනත්ද මෙම ලමා කානත්දට පොත් නා ගැනීන් පොත් ගමී පාකැලට පරිගණක කළේ ය.	
	(i) පරිගණක කළ මුළු පොත් ගැනීන් කවර නාගයක් දැයුත් කොයන්න.	
	පරිගණක කළ පොත් ගණනා 150ක්.	
	(ii) ප්‍රස්ථකාලයේ මුදලින් තිබුණු මුළු පොත් ගණන කොයන්න.	
	ඉතිරි වූ පොත්වලින් රිස් ආනත්ද තම අකළවැයියෙනුට දුන්නේ ය.	
	(iii) අකළවැයියාට දුන්නේ ප්‍රස්ථකාලයේ මුදලින් තිබුණු මුළු පොත් ගැනීන් කවර නාගයක් දැයුත් කොයන්න.	
	අකළවැයියාට දුන් පැන ඉතිරි වූ පොත්වලින් $\frac{3}{5}$ ක් ආනත්ද විභූතුවේ ය.	
	(iv) ප්‍රස්ථකාලයේ මුදලින් තිබුණු මුළු පොත් ගැනීන් කවර නාගයක් විභූතුවේ දැයුත් කොයන්න.	
131. සුළු කරන්න. $\frac{1}{x} + \frac{1}{2x}$		2016 - I පූද [07 ප්‍රශ්නය]
132. කිරීසිරි මහතා ප්‍රජා මධ්‍යස්ථානයකට මුදල් පරිගණකයක් කළේ ය. ඔහු පරිගණක කළ මුළු මුදලින් 2016 - I පූද එස් [01 ප්‍රශ්නය]		
	$\frac{2}{9}$ ක් භාගින් ගැනීන් මිල ද ගැනීම ගදුනා ද $\frac{1}{2}$ ක් හිඛා ගැනීන් මිල ද ගැනීම ගදුනා ද ගොදා ගැනුම්.	
	(i) මුළු මුදලින් කවර නාගයක් භාගින් ගැනීම ගැනීන් මිල ද ගැනීම ගදුනා ගොදා ගැනුම් දැයුත් කොයන්න.	
	ඉතිරි වූ මුදලින් $\frac{1}{5}$ ක් ප්‍රස්ථකාලයට පොත් මිල ද ගැනීම ගදුනා ගොදා ගැනුම්.	
	(ii) මුළු මුදලින් කවර නාගයක් පොත් මිල ද ගැනීම ගදුනා ගොදා ගැනුම් දැයුත් කොයන්න.	
	පොත් මිල ද ගැනීම පැන ඉතිරි වූ මුදල ප්‍රජා මධ්‍යස්ථානය පිළිකෙර කිරීම ගදුනා ගොදා ගැනුම්.	
	(iii) මුළු මුදලින් කවර නාගයක් පිළිකෙර කිරීම ගදුනා ගොදා ගැනුම් දැයුත් කොයන්න.	
	(iv) පිළිකෙර කිරීම ගදුනා වැය වූ මුදල රු. 20 000 භම් කිරීසිරි මහතා පරිගණක කළ මුළු මුදල කොයන්න.	
133. සුළු කරන්න: $\frac{1}{2x} - \frac{1}{4x}$		2017 - I පූද [04 ප්‍රශ්නය]

134. නිවිකක ඇති රුල වැංකියක් ඩම්පුරුණයෙන් රුලයෙන් පිරි ඇත. වැංකියේ ඇති රුලයෙන්  $\frac{1}{10}$  ක් 2017 - I පෙනුය B ගෙවෙන්නට රුලය දුම්මට ගහ  $\frac{1}{4}$  ක් තැමට භාවිත කෙටි.

(i) ගෙවෙන්නට රුලය දුම්මට ගහ තැමට භාවිත කරන්නේ වැංකියේ ඇති රුලයෙන් කවර භාගයක් දුයි කොයේන්.

වැංකියේ ඉතිරි වහ රුලයෙන්  $\frac{4}{13}$  ක් අදුම් ගේදුමට භාවිත කෙටි.

(ii) අදුම් ගේදුමට භාවිත කරන්නේ ඩම්පුරුණයෙන් පිරි ඇති වැංකියේ රුලයෙන් කවර භාගයක් දුයි කොයේන්.

(iii) දැන් වැංකියේ කවර භාගයක් රුලයෙන් පිරි තිබේ දුයි කොයේන්.

තවත් රුලය ලිවර 500ක් මුළුතැන්ගෙයෙහි අවශ්‍යතා දදානා භාවිත කළ විට වැංකියේන්  $\frac{1}{4}$  ක් රුලයෙන් පිරි පවති.

(iv) වැංකියේ බැරිකාව ලිවරවලින් කොයේන්.

135. පූල කරන්න.  $\frac{4}{x} - \frac{1}{2x}$

2018 - I පෙනුය  
[05 ප්‍රශ්නය]

136. පූල කරන්න.  $\frac{3a}{10b} \div \frac{9}{5b}$

2018 - I පෙනුය  
[24 ප්‍රශ්නය]

137. මිනිනෙක් තමා ගණ මුදලකින්  $\frac{2}{5}$  ක් බිජිදාට ද ඉඩරා මුදල පුදත් දත්තෙනුවාට ගමනේ ද බෙලු 2018 - I පෙනුය B

[01 ප්‍රශ්නය]

දීමට අදාළ කළේ ය. නමුත් වයෝ බිජිදාට දීමට පුරුම එම මුදලක්  $\frac{1}{6}$  ක් කොළඹරාගාට දීමට ඔහුට මිද විය. ඉඩරා වූ මුදල මුළුන් අදාළ කළ ආකෘතියට බිඳු දෙන ලද.

- (i) බිජිදාට ලැබුණු මුදල මිනිනා උග ඉලින් ගිහු මුදලන් කොපමනා භාගයක් ද?
- (ii) කොළඹරාගාට බිජිදාට් දීමන් පසු එහු උග ඉඩරා වූ මුදල මුළුන් ගිහු මුදලන් කවර භාගයක් ද?
- (iii) ප්‍රතිකාට ලැබුණු මුදල් ප්‍රමාණය කළින් ලැබීමට ගිහු මුදලට වහා රැකියා ප්‍රමාණයේ 40 000කින් අඩු විය. මිනිනා උග ඉලින් ගිහු මුදල කොයේන්.